

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කොත්මලේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්රකාශනවල විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව කොන්මලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට ගිවිසුම්ගත නොවූ සංවර්ධන ව්‍යාපෘති 15 කට අදාළ එකතුව රු.6,554,000 ක් ණය හිමියන් යටතේ ගිණුම්ගත කර තිබුණි.	2025 අවසන් ගිණුමේ නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ නගර ශාලාව අළුත්වැඩියා කිරීම සඳහා දරන ලද රු. 1,247,976 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි	2025 අවසන් ගිණුමේ නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත	24 (1) (අ) (ආ) වගන්තිය සභාව විසින් පවත්වාගෙන යන මාර්ග ඉන්වෙන්ට්‍රිය තුළ මාර්ග 518 ක් පවතින නමුත්, මාර්ග පිළිබඳ දත්ත යාවත්කාලීන කර ගැසට් පත්‍රයේ පල කර නොතිබුණි.	ප්‍රතිපාදන සපයා ගැනීමට හැකි වූ විගස මැණුම් කටයුතු සිදුකර අදියර වශයෙන් හෝ ගැසට් පත්‍රයට යොමු කරන බව.	මාර්ග ගැසට් කිරීමට අදාළ කටයුතු සිදු කළ යුතුය.	

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

මු.රෙ 571 (3) 2021 සිට 2022 දක්වා කාලයට තැන්පතු නිදහස් කාලය ඉකුත් අදාළ එකතුව රු 800,832 ක කල් කිරීමට හෝ වූ තැන්පතු ඉකුත් වූ තැන්පත් 15 නිරවුල් ආදායමට බැර නිරවුල් කළ කර නොතිබුණි. කිරීමට කටයුතු යුතුය. කරන බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.59,482,393 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.55,828,777 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	14,010,000	19,676,362	15,659,584	10,484,230	19,939,000	16,749,870	14,198,053	6,805,497
(ii)	කඩ කුලී	8,500,700	20,432,439	20,181,537	3,431,012	11,629,000	9,790,886	9,443,236	3,393,610
(iii)	බලපත්‍ර ගාස්තු	9,886,000	12,626,302	12,626,302	-	14,398,500	13,194,254	13,194,254	
(iv)	වෙනත් ආදායම්	119,523,642	28,194,158	33,774,760	12,281,834	95,269,000	88,648,333	95,232,603	13,452,356
		151,920,342	80,929,261	82,242,183	26,197,076	141,235,500	128,383,343	132,068,146	23,651,463

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	වරිපනම් සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති එකතුව රු. 6,247,258 ක වරිපනම් හිඟය තුළ වසර 1 ත් 3 ත් අතර කාලයක සිට වරිපනම් ඒකක 1494 කින් අයවිය යුතු රු. 3,306,596 ක්ද, වසර 3 ත් 5 ත් අතර ඒකක 339 කින් අයවිය යුතු රු.1,002,235 ක් හා වසර 05 කට වැඩි ඒකක 486 කින් අයවිය යුතු රු. 1,452,584 ක් විය. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 158 වන වගන්තිය අනුව කටයුතු කර හිඟය අයකර නොතිබුණි.	හිඟය අයකර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කර ඉදිරි මාස තුළ හිඟ අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ආ)	ජල ගාස්තු සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති එකතුව රු. 3,392,705 ක හිඟය තුළ වසර 01 ත් 03 ත් අතර කාලයක සිට ඒකක 139 කින් රු.1,153,080 ක් හා වසර 3 ත් 5 ත් අතර කාලය තුළ ඒකක 18 කින් අයවිය යුතු රු. 103,770 ක් අයකර නොතිබුණි.	හිඟය අයකරගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඉදිරි මාස දෙක තුළ හිඟ ජල ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	- එම -
(ඇ)	කසළ ගාස්තු සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති එකතුව රු. 812,390 ක හිඟය තුළ වසර 1ත් 3 ත් අතර කාලයක ඒකක 50 කින් අයවිය යුතු රු. 348,368 ක් හා වසර 05 ක කාලයක් ඉක්මවා ඇති ඒකක 07 කින් අයවිය යුතු රු. 60,470 ක් අයකර නොතිබුණි.	හිඟය මාස දෙකක් ඇතුළත අයකර ගැනීමට කටයුතු කරගෙන යමින් පවතින බව.	- එම -
(ඈ)	ත්‍රී රෝද රථ කුලී සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති එකතුව රු.3,430,760 ක ත්‍රී රෝද රථ හිඟය තුළ වසර 1 ත් 3 ත් අතර කාලයක් තුළ ත්‍රී රෝද රථ 225 කින් රු.1,354,850 ක්ද, වසර 3 ත් 5 ත් අතර කාලයක සිට ත්‍රී රෝද රථ 54 කින් රු. 793,450 ක් හා වසර 05 ට වැඩි කාලයක සිට ත්‍රී රෝද රථ 29 කින් අය විය යුතු රු.640,150 ක් ද අයකර ගෙන නොතිබුණි.	හිඟය අයකරගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට අදාළව ලිපිලේඛන සකස් කර අධිකරණයට භාර දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	- එම -
(ඉ)	දැන්වීම් පුවරු සමාලෝචිත වර්ෂය ආරම්භක දිනට පැවති රු.487,800 ක හිඟ දැන්වීම් පුවරු ගාස්තුවලින් කිසිදු මුදලක් වර්ෂය තුළදී අයකර නොතිබුණි. වර්ෂයේ බිල් කළ ආදායමෙන් අය වී නොතිබුණු රු.37,600 ක හිඟය ද සමඟ වර්ෂය අවසාන දිනට පැවති රු.525,400 ක් අයකර ගෙන නොතිබුණි.	හිඟ මුදල් අය විය යුතු වූදිනයන් සොයා අධිකරණයට කරුණු වාර්තා කර අයකිරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ඊ)	උසාවි දඩ හා මුද්දර ගාස්තු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු. 410,945 ක් හා මුද්දර ගාස්තු රු.11,223,300 ක් විය.	ලැබිය යුතු මුදල් පළාත් සභාවෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු ආදායම් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය.
-----	---	--	---

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය හෙල්බොඩ උප කාර්යාලයේ කම්කරු තනතුරේ සේවයේ නියුතු සේවකයකු 2023 වර්ෂයේ උප කාර්යාලය බල ප්‍රදේශයේ පිහිටා ඇති වෙළඳ ව්‍යාපාරවලින් කුවිතාන්සි නිකුත් නොකර බලපත්‍ර ගාස්තු රු.317,559 ක් අයකර සහ අරමුදලට බැර නොකර අක්‍රමිකතාවයක් සිදුකර තිබුණි. මෙම සේවකයා සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	සභාවේ අදහස් දැක්වීම මූලික විමර්ශනයක් සිදු කළ අතර එහි වාර්ථාව ලැබීමෙන් පසු ක්‍රියාමාර්ග ගන්නා බව.	නිර්දේශය විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය.
---	---	--

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

(අ) විගණන නිරීක්ෂණය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු කර්මාන්ත ණයගැති ශේෂය එකතුව රු.11,543,243 ක් වූ අතර ඉන් වසර 1- 3 අතර කාල පරාසයක එකතුව රු.942,419 ක්ද, වසර 3-5 අතර එකතුව රු.172,372 ක් හා වසර 05 ට වැඩි එකතුව රු.3,747,048 ක් වශයෙන් ලැබිය යුතු ශේෂයන් විය.	සභාවේ අදහස් දැක්වීම අය විය යුතු ඉතිරි ශේෂය නිරවුල් කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව.	නිර්දේශය ලැබිය යුතු ණය ගැති ශේෂ අය කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු කර්මාන්ත ණයහිමි ශේෂය රු.104,362,542 ක් විය. ඉන් වසර 1 – 3 ක් අතර එකතුව රු.1,618,337 ද, වසර 3 ක් 5 ක් අතර එකතුව රු.6,516,499 ක් හා වසර 05 ට වැඩි එකතුව රු.2,143,126 ක් වශයෙන් නිරවුල් කර නොතිබුණු ශේෂයන් විය.	ප්‍රතිපාදන නොලැබීම හා ගෙවා නොමැති රැඳවුම් මුදල් හා ගෙවීමට ඇති රැඳවුම් මුදල්ද මෙහි ඇතුළත් අතර මේ වනවිට ගෙවීම් කරමින් පවතින බව.	ගෙවිය යුතු ණයහිමි ශේෂ නිරවුල් කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රුඩ් 02 පර්චස් 29.9 කින් යුත් ඉඩමක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2023 මාර්තු 23 දින මිලදී ගෙන සන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා සභාව වෙත භාර දී තිබුණද, සමාලෝචිත වර්ෂයේ අවසාන දින වනවිටත්, භාවිතයට ගෙන නොතිබුණි.	ඉදිරි වර්ෂය තුළ වැට මායිම් සකස් කර ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව.	සභාව සතු දේපළ භාවිතයට ගත යුතුය.
(ආ) වටිනාකම රු.534,402 ක් වූ ගිලන්රථ 02 ක් අළුත්වැඩියා කර භාවිතා කිරීමට කටයුතු නොකර වසර 03 කට වැඩි කාලයක් නිශ්ක්‍රීය හෝ උණ උපයෝජිතව පැවතුණි.	මිල ගනන් කැඳවූ නමුත් මිල ගනන් ඉදිරිපත් නොවූ බව.	අලුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මල්දෙණිය රජයේ නිවාසය, මහවැලි පෙර පාසලේ ක්‍රීඩා උපකරණ හා කොත්මලේ මහජන සතිපොල ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීමකින් තොරව විනාශ වීමට ඉඩහැර තිබුණි.	නිල නිවස අලුත්වැඩියාකිරීමට කටයුතු කරන බවත් සතිපොළ ගොඩනැගිල්ල ඉවත් කර සභාවට ආදායමක් ලැබෙන පරිදි වෙනත් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව.	සභා දේපළ අළුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.
(ආ) 2020 හා 2021 වර්ෂයේ රු.1,049,655 ක් වැය කර නව උපාංග යොදා ඉදිකරන ලද හරංගල උප කාර්යාලයේ නව වැසිකිළිය සමාලෝචිත වර්ෂයේ අවසාන දින වනවිට භාවිතයකින් තොරව විනාශවීමට ඉඩහැර තිබුණි.	ජල කාන්දුවක් පවතින අතර පරීක්ෂා කර යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තාක්ෂණ නිලධාරී වෙත උපදෙස් ලබාදුන් බව.	වැසිකිළි අඩුපාඩු සම්පූර්ණ කර භාවිතයට ගත යුතුය.
(ඇ) මධ්‍යම පළාත් සභාවෙන් කොත්මලේ ප්‍රාදේශීය සභාවට ලබා දී තිබුණු මෝටර් රථයක අයිතිය පවරාගෙන නොතිබුණි.	අයිතිය පවරා ගැනීම සඳහා ලිපි ලේඛන යොමු කර ඇති බව.	මෝටර් රථයේ අයිතිය පවරා ගත යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට අනුමත කාර්ය මණ්ඩලය, තත්‍ය කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේදී තනතුරු 06 ක පුරප්පාඩු 21 ක් පවැතුණි.	බඳවාගැනීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව.	අත්‍යාවශ්‍ය පුරප්පාඩු සම්පූර්ණ කරගත යුතුය.
(ආ) ස්ථාන මාරු වී ගිය නිලධාරියෙකුගෙන් අයවිය යුතු රු. 92,431 ක ණය ශේෂයන් වසර 09 ක කාලයක සිට අයකර නොතිබුණි.	ණය මුදල පියවන ලෙස දිගින් දිගටම ඉල්ලීම් සිදු කර ඇතත් ගෙවා නොමැති බව.	සේවක ණය අය කර ගැනීමට කටයුතු කළ යුතුය.